

පාලම් 25 ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය - 2024

පාලම් 25 ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ අරාබි ආර්ථික සංවර්ධන සඳහා වූ කුවේට් අරමුදල අතර 2014 ජනවාරි 30 දින එළඹී අංක 886 දරණ ණය ගිවිසුමේ 01 වගන්තිය හි සඳහන් විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ජරජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

ණය ගිවිසුමට අනුව, එවකට මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යාංශය, වර්තමානයේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර මාර්ග සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් වල මගී සහ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම වර්ධනය වීමට මුහුණ දීම සඳහා සහ වාහන මෙහෙයුම් සහ මාර්ග නඩත්තු වියදම්, ප්‍රවාහන කාලය සහ අනතුරු අවම කිරීම මගින් අදාළ ප්‍රදේශවල ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වීම සඳහා පදික උරහිස් සහිත මංකීරු දෙකකින් සමන්විත පාලම් 25 ක් ඉදිකිරීම ව්‍යාපෘතියේ අරමුණු වේ. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් පැකේජය 01, 02 සහ 03 යන සංරචක තුනක් යටතේ ක්‍රියාත්මක වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 4,632 කට සමාන එ.ජ.ඩො. මිලියන 35.41 ක් වන අතර අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල විසින් මූල්‍යකරණය කිරීමට එකඟ වී තිබුණි. ව්‍යාපෘතිය එහි කටයුතු 2015 සැප්තැම්බර් 07 දින ආරම්භ කළ අතර 2017 සැප්තැම්බර් 05 දින වන විට අවසන් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමේ දිනය මුලින් 2019 දෙසැම්බර් 31 දින දක්වාත් පසුව 2024 දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ මතය අනුව, මාගේ වාර්තාවේ 2.1 කොටසේ විස්තර කර ඇති කරුණුවල බලපෑම හැර 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහය ගෙන් සමන්විත මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයා ගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අදහස් දැක්වීම.

2.1 ගිණුම්කරණ අඩුපාඩු.

ගිණුම්කරණ අඩුපාඩුව/ නිරීක්ෂණය	විගණන වටිනාකම (රු.මිලියන)	කළමනාකරණයේ අදහස් විගණනකගේ නිර්දේශ දැක්වීම
(අ) 2022 සහ 2023 වර්ෂයන්ට අදාළව පැකේජ 03 කොන්ත්‍රාත්තුවේ සිදු කරන ලද වැඩ සඳහා කරන ලද ගෙවීම් සහ පැකේජ 02 හි උපදේශක ගෙවීම් වල වටිනාකම වූ	114.07	රජයේ අරමුදල් භාවිතා කරමින් හිඟ බිල්පත් පියවීමට NOR කිරීමෙන් පසුව, ඉදිරියට කර ගෙන යාම
		භාවිතා බිල්පත් තීරණය (SLPSAS) අනුකූල වීම සහතික කළ යුතුය.

රු. මිලියන 114.07 ක් සමාලෝචිත වර්ෂයේ කෙරිගෙන යන වැඩ ලෙස සටහන් කර තිබුණි. එබැවින්, වර්ෂයේ කෙරිගෙන යන වැඩ ඊට සමාන වටිනාකමකින් වැඩියෙන් දක්වා තිබුණි.

සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කරන ලදී.

(ආ) නිදහස් කරන ලද රු. මිලියන 14.55 14.55
ක රඳවා ගැනීමේ මුදල් බැංකු ගිණුමට බැර කිරීම වෙනුවට විදේශ ආධාර ගෙවිය යුතු ගිණුමට බැර කර තිබුණි. එබැවින්, ගෙවිය යුතු විදේශ ආධාරවල ශේෂය මූල්‍ය ප්‍රකාශනවල ඊට සමාන වටිනාකමකින් වැඩියෙන් දක්වා තිබුණි.

ඒ අනුව විදේශ ආධාර ගෙවිය යුතු ගිණුම නිවැරදි කිරීමට සටහන් කරගෙන ඇත. ගණකාධිකාරීවරයා ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLPSAS) අනුකූල වීම සහතික කළ යුතුය.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති අංක 08 හි 105 ඡේදයට අනුව, 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් රු. මිලියන 233.13 ක අසම්භාව්‍ය වත්කම් හෙළිදරව් කර නොතිබුණි.

එකඟ වේ. ගණකාධිකාරීවරයා ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLPSAS) අනුකූල වීම සහතික කළ යුතුය.

2.2 නීති රීති සහ රෙගුලාසි වලට අනුකූල නොවීම.

නීති, රීති රෙගුලාසි යොමුව	අනුකූල නොවීම / විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) 2019 ජනවාරි 12 දිනැති අංක DMA/01/2019 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛය	ව්‍යාපෘති විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කළ යුතු අතර අවම වශයෙන් වාර්ෂිකව රැස්වීම් 04 ක් පැවැත්විය යුතුය. කෙසේ වෙතත් සමාලෝචිත වර්ෂය තුළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් කිසිදු ව්‍යාපෘති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමක් පවත්වා නොතිබුණි.	එකඟ වේ.	අදාළ චක්‍රලේඛවලට අනුකූලව විගණන කමිටු රැස්වීම් පවත්වනු ලැබිය යුතුය.
(ආ) 2019 මාර්තු 15 දිනැති අංක 01/2019 දරන කළමනාකරණ චක්‍රලේඛයෙහි 9.3 උප වගන්තිය	ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව අවම වශයෙන් මාස දෙකකට වරක්වත් රැස්වන බවට රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහතික විය යුතුය. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය තුළ මෙහෙයුම් කමිටු රැස්වීමක් පවත්වා නොතිබුණි.	එකඟ වේ.	අදාළ චක්‍රලේඛවලට අනුකූලව මෙහෙයුම් කමිටු රැස්වීම් පවත්වනු ලැබිය යුතුය.

3. භෞතික කාර්ය සාධනය

3.1 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම.	විගණකගේ නිර්දේශ
(අ) පැකේජය 03 යටතේ පාලම් අටක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කාලය දීර්ඝ කිරීමක් (EOT) 2022 ජනවාරි 13 සිට 2022 ඔක්තෝබර් 21 දක්වා ලබා දී තිබුණද, මෙම දීර්ඝ කරන ලද කාල රාමුව තුළ සියලුම පාලම් නිම කිරීමට අපේක්ෂා කළද, කාලය දීර්ඝ කිරීම් කාලය අවසන් වී වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබියදීත්, 2025 ජූලි 23 වන දිනට පාලම් පහක් (05) ඉදිකිරීම අසම්පූර්ණව පැවතුනි. කෙසේ වෙතත්, කොන්ත්‍රාත් ගිවිසුමේ 8.7 උප වගන්තියට අනුව, කොන්ත්‍රාත්කරුට එරෙහිව ප්‍රමාද හානි පැනවීමට ව්‍යාපෘතිය කටයුතු කර නොතිබුණි.	එකඟ වේ.	ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා නුසුදුසු කොන්ත්‍රාත් පරිපාලනයට එරෙහිව පියවර ගත යුතුය.
(ආ) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ 14.2 උප වගන්තියට අනුව, 15 වන වගන්තිය (සේව්‍යෝජකයා විසින් අවසන් කිරීම) යටතේ අවසන් කිරීමට පෙර අත්තිකාරම් ගෙවීම් ආපසු ගෙවා නොමැති නම්, එදිනට හිඟ මුළු ශේෂයම කොන්ත්‍රාත්කරු විසින් සේව්‍යෝජකයාට වහාම ගෙවිය යුතු වේ. පැකේජ 04 සම්බන්ධයෙන්, ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව 2022 මාර්තු 03 වන දින අත්සන් කරන ලද අතර, රු. මිලියන 71.9 ක වැඩපුර්ව අත්තිකාරම් 2022 අප්‍රේල් 07 සහ 2022 ජුනි 21 යන දිනයන්හි කොන්ත්‍රාත්කරුට ගෙවා ඇත. කෙසේ වෙතත්, මෙම පැකේජය යටතේ කිසිදු ඉදිකිරීම් කටයුත්තක් ආරම්භ කර නොතිබුණි. 2025 මැයි 23 වන දින සේව්‍යෝජකයා කොන්ත්‍රාත්තුව අවසන් කරන විටත්, හිඟ වැඩ පුර්ව අත්තිකාරම අයකර ගෙන නොතිබුණි. එසේ තිබියදීත්, 14.2 උප වගන්තියේ විධිවිධාන නිසි ලෙස සලකා බැලීමකින් තොරව, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වෙනුවෙන් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු විසින් අතිරේක ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම, ප්‍රදානකරු විසින් ණය අත්හිටුවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු විසින්	ඉදිරිපත් කරන ලද අන්තර් ගෙවීම් සහතිකපත් අත්තිකාරම් ගෙවීම සම්පූර්ණයෙන්ම අයකර ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින්, අන්‍යෝන්‍ය අවසන් කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට සහ හිඟ අත්තිකාරම් අයකර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ සී/ස ELS Construction පෞද්ගලික සමාගම අතර සාකච්ඡා පැවැත්විණි. අවසානයේදී, සේව්‍යෝජකයාට සිදුවන අහිතකර බලපෑම අවම කිරීම සඳහා සියලු සාධාරණ නියමයන් සහ කොන්දේසි ඇතුළත් කරමින් අන්‍යෝන්‍ය අවසන් කිරීමේ ගිවිසුමක් අත්සන් කරන ලදී. කොන්ත්‍රාත් පැකේජය 02 හි කොන්ත්‍රාත් කොන්දේසි 14.8 උප වගන්තිය ට අනුව, KFAED වෙත යවන ලද අන්තර් ගෙවීම් සහතිකපත් සහ පැකේජ 04 හි වැඩපුර්ව අත්තිකාරම් පියවීමෙන් පසු ඉතිරි මුදල සඳහා පමණක් ප්‍රමාද ගෙවීම් සඳහා ඕනෑම පොලී ගාස්තුවක් ඉල්ලා සිටීමට කොන්ත්‍රාත්කරුට හිමිකමක් ඇත.	2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38(1) (ඇ) වගන්තියේ විධිවිධානවලට අනුකූලව පරිපූරක ගිවිසුම අත්සන් කිරීමේ දී ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් ලිඛිත උපදෙස් නිකුත් කළ යුතුය.

අත්හිටුවන ලද පැකේජය 02 ට අදාළ වන අතර, රු. මිලියන 62.18 ක හිඟ මුදලක් පියවීමට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත බැඳී තිබුණි. එබැවින්, මෙම පරිපූරක ගිවිසුම් අත්සන් කිරීමේ දී මාර්ග සංවර්ධන අධිකාරිය සේවායෝජකගේ අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ සලකා බැලීමක් සිදුකර නොතිබුණි.

- | | | |
|---|--|--|
| <p>(ඇ) කොන්ත්‍රාත්කරු විසින් වසර 03 කට වැඩි කාලයක් කිසිදු භෞතික ප්‍රගතියක් නොමැතිව වැඩපුර්ව අත්තිකාරම් රඳවා ගෙන තිබුණි. විධිමත් අයකර ගැනීමේ යාන්ත්‍රණයක් සහ පොලී අවම කිරීමේ සැලැස්මක් නොතිබීම හේතුවෙන්, අඛණ්ඩව වැඩපුර්ව අත්තිකාරම් භාවිතා කිරීමෙන් සහ පැකේජය 02 යටතේ ප්‍රමාද වූ ගෙවීම් සඳහා පොලිය ඉල්ලා සිටීමට සූදුසුකම් ලබා ගැනීමෙන් කොන්ත්‍රාත්කරුට ද්විත්ව මූල්‍ය ප්‍රතිලාභ ලැබී තිබේ. මේ දක්වා මෙම කාරණය විසඳීමට තිබියදීත්, එය කොන්ත්‍රාත් පරිපාලනයේ සහ මූල්‍ය කළමනාකරණයේ උනන්දුවක් පිළිබිඹු කරන අතර එමඟින් රජයට අහිතකර මූල්‍ය ප්‍රතිවිපාක ඇති විය හැකිය.</p> | <p>මෙම තත්ත්වය ඇති වූයේ නොවැළැක්විය හැකි හේතූන් මත වන අතර, සේවායෝජකයාට සිදුවන අහිතකර බලපෑම අවම කිරීම සඳහා අපි අවශ්‍ය පියවර ගෙන ඇත.</p> | <p>ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් වැඩපුර්ව අත්තිකාරම් සහ ගෙවීම් අයකර ගැනීම සඳහා උපදෙස් නිකුත් කළ යුතුය.</p> |
| <p>(ඈ) කොන්ත්‍රාත් ගිවිසුමේ 11.9 උප වගන්තියට අනුව, ඉංජිනේරුවරයා විසින් කාර්ය සාධන සහතිකය නිකුත් කරන තෙක් කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධනය සම්පූර්ණ කිරීමක් ලෙස නොසැලකේ. කෙසේ වෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියට භාර දුන් සියලුම පාලම් සඳහා එවැනි සහතික නිකුත් කර නොතිබූ අතර එම පාලම්වල දෝෂ වගකීම් කාල සීමාවන් දැනටමත් කල් ඉකුත් වී තිබුණි. එබැවින්, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් කොන්ත්‍රාත්තු වසා දැමීමේ විධිමත් ක්‍රියා පටිපාටි අනුගමනය කර නොතිබූ අතර කොන්ත්‍රාත්කරුට අනවශ්‍ය ප්‍රතිලාභ උපයා ගැනීමට අවස්ථාවන්ට ඉඩ ලබාදී තිබුණි.</p> | <p>එකඟ වේ.</p> | <p>වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතුයි.</p> |
| <p>(ඉ) රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් 2019 වර්ෂයේදී ප්‍රධාන පාලම් ඉදිකිරීම් ව්‍යාපෘතිය (MBCP) වෙත රු. මිලියන 10.1 ක මුදලක් මාරු කර ඇති අතර, එම ව්‍යාපෘතිය 2020 ඔක්තෝබර් 20 වන දින වසා දමා තිබුණි.. එබැවින්, මුදල්</p> | <p>එකඟ වේ.</p> | <p>මෙම මාරු කිරීම පිළිබඳ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා සමාලෝචනය කළ යුතු අතර වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව</p> |

රෙගුලාසි අංක 127, 128, 129 උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් හෝ සේවාවක් ලබා නොගෙන රු. මිලියන 10.1 ක් ගෙවීම් කර ඇති බව නිරීක්ෂණය විය.

පියවර ගත යුතුය.

- (ඊ) මෙම ව්‍යාපෘතියේ උපදේශක අධීක්ෂණයන් අඛණ්ඩව කාර්යක්ෂම ලෙස භාවිතා කර නොමැති බව නිරීක්ෂණය විය. දුර්වල කාර්ය සාධනය හේතුවෙන් සේවායෝජකයා විසින් පැකේජය 01 සඳහා වූ උපදේශකවරයා සේවයෙන් පහ කරන ලද අතර, උපදේශන ගාස්තු නොගෙවීම හේතුවෙන් පැකේජය 03 සඳහා වූ උපදේශකවරයා සේවය අත්හිටුවා තිබුණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය පුරා උපදේශකයින්ට ආසන්න වශයෙන් රු. මිලියන 495.15 ක පමණ මුදලක් වැය වී ඇති අතර ක්‍රියාත්මක කිරීමේ ආයතනය (RDA) කාර්යයන් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමේ තාක්ෂණික හා කළමනාකරණ හැකියාව ඇති අතර පැකේජය 01 හි උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබුණි. එබැවින්, මෙම ව්‍යාපෘතියේ බාහිර උපදේශන සේවා සඳහා දරන ලද වියදම වළක්වා ගත හැකිව තිබූ අතර ඒ අනුව පියවර ගෙන නොතිබුණි.
- ණය ගිවිසුමට අනුව ස්ථායීතා බාහිර උපදේශන අධීක්ෂණ උපදේශකයෙකු පත් කළ යුතුය. පැකේජ 01 හි උපදේශක විසින් අවසන් කරන ලද බැවින්, විශේෂ අනුමැතියක් සහිතව මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ත්‍රාත් ඉංජිනේරුවරයා ලෙස පත් කරන ලදී.
- බාහිර උපදේශන සේවා ලබා ගැනීමට පෙර පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කළ යුතුය.

3.2 පද්ධති හා පාලන

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් විගණකගේ නිර්දේශ
(අ) 2025 මැයි 30 දින නිකුත් කරන ලද තොරතුරු කැඳවීමේ ලිපියේ සිට මාස 2 ක් ගතවී ඇතත්, මෙම ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ විස්තර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. එබැවින්, වසර අවසානයේ වන්දි සහ පොලිය සඳහා වන ප්‍රතිපාදන හා ගෙවීමේ සම්පූර්ණත්වය සහ නිරවද්‍යතාව විගණනයේදී සත්‍යාපනය කළ නොහැකි විය.	ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු 2023 පෙබරවාරි 28 දින සිට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාර දෙන ලදී. අවශ්‍ය සියලු විස්තර මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉඩම්), සතුව ඇත.	ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් ඇති බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් සහතික කළ යුතුය.

(ආ) ප්‍රදානකරු විසින් ණය ලබා දීම එකඟ වේ.
 අත්හිටුවීම හේතුවෙන් ප්‍රවාහන හා
 මහාමාර්ග අමාත්‍යාංශයේ
 ලේකම්වරයා ගත් තීරණයක් මත
 පදනම්ව 2023 ජනවාරි 31 වන දින සිට
 ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වසා
 දමා තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘති
 කළමනාකරණ ඒකකය වසා
 දැමීමකින් තොරව බත්තරමුල්ලේ
 නාගරික සංවර්ධන අධිකාරියේ
 කාර්යාලයක් අඛණ්ඩව පවත්වා ගෙන
 ගොස් තිබුණි.

ප්‍රධාන ගණන් දීමේ
 නිලධාරියා මේ
 සම්බන්ධයෙන් නිසි
 පරීක්ෂණයක් පැවැත්විය
 යුතුය.